

## Psychotherapeutic use of Buddhist meditation

බොඳ්ධ භාවනාවේ මතෙන් විකිත්සාමය භාවිතය

Karapikkada Sobitha

කරපික්කඩ සේය්හිත නිමි

බොඳ්ධ භාවනාවේ මතෙන් විකිත්සාමය භාවිතය පිළිබඳ අධ්‍යයනය කිරීමට ප්‍රථම “මතෙන් විකිත්සාව” යනු කුමක්දැයි විමසීම වැදගත් වේ. මෙහි දී මතෙන් විකිත්සාව තිරමාණය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළව එහි ගාබාවක් ලෙසිනි. ඒ අනුව මතෙන් විකිත්සාව තුළ මූලික වශයෙන් අංශ දෙකක් දැකගත හැකි වේ. එනම්, මතෙන්රෝග විකිත්සාව භා දේහ විකිත්සාව යනුවෙනි. මෙහි මතෙන්රෝග විකිත්සාව යනු මතෙන්විද්‍යාත්මක මූලයකින් හටගන්නා වූ මානසික රෝග පිළිබඳ මැදිහත් විමසි. කායික රෝග පදනම්ව තිරමාණය වන්නා වූ මානසික රෝග පිළිබඳව සිදුකරන්නා වූ මැදිහත්ම දේහ විකිත්සාව තුළින් සිදු වේ. මෙහි දැක්වෙන මතෙන්රෝග විකිත්සාව තුළ ඔශ්ඡඩ භා ගලු කරම භාවිතයෙන් තොරව මතෙන්විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ ප්‍රතිකාර කිරීම සිදුකරනු ලබයි. නමුත් දේහ විකිත්සාව තුළ ඔශ්ඡඩ වර්ග මත් ම ගලු කරමයන් සිදුකිරීම ද දැකගත හැකි වේ.

මතෙන්විකිත්සාව සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන්නේ Psyhiarty යන පදයයි. මෙය Psyche (සයිනි) සහ Therapeuein (තෙරපෙයුයින්) යන ග්‍රීක වචනයන්ගෙන් බැඳී අවුත් සැකසී ඇති බව තිරැක්ති විද්‍යාවට අනුව පෙන්වා දිය හැක. Psyche (සයිනි) යන පදය ග්‍රීක භාෂාවේ භාවිත වන්නේ “ආත්මය” තැත්හොත් “මනස” හැඳින්වීම සඳහා ය. ග්‍රීක දරුණය ආත්මය භා මනස සමානාර්ථයෙන් සළකා ඇත. තෙරපෙයුයින් ලෙස සඳහන් කොට ඇත්තේ සුව්‍යත්ව කිරීම හෙවත් රෙකබලා ගැනීම යන්නයි.<sup>1</sup> මේ අනුව මතෙන් විකිත්සාව තුළින් පුද්ගල මනස සුව්‍යත්ව කිරීම අපේක්ෂා කොට ඇත. මේ පිළිබඳ බොඳ්ධ ඉගැන්වීම අධ්‍යයනයේ දී මතෙන් විකිත්සාව තුළ බුදුසමය යොමු වන්නේ මතෙන් රෝග විකිත්සාව විෂයෙහි පමණක් වේ. දේහ විකිත්සාව විෂයෙහි බුදුසමයේ මැදිහත්වීමක් දක්නට නොමැත. මේ අනුව මතෙන්රෝග විකිත්සාව විෂයෙහි සුව්‍යීකීම් වූ ප්‍රවේශයන් ඔස්සේ බුදුසමය තුළ සාකච්ඡා වන අයුරු දැකගත හැකි ය.

මෙහි දී ද “මතෙන් රෝග විකිත්සාව” යනු කුමක්දැයි පුළුල්ව අවබෝධ කොට ගැනීම වටි. බටහිර මතෙන්විද්‍යාව භා උපදේශන විෂය කේතුය තුළ මේ පිළිබඳ බොහෝ අරුත් දැක්වීම හැම වේ. මුරිති මේ සඳහා ලබා දෙන්නා වූ නම වන්නේ “මතෙන් ප්‍රතිකාර විද්‍යාව” යන්නයි.<sup>2</sup> මානසික අතුමතාවන්ට හෝ දුස්සමායේගයන්ට ප්‍රතිකාර කිරීමේලා යම් යම් මතෙන්විද්‍යාත්මක දිල්ප කුම භාවිතා කිරීම මතෙන්රෝග විකිත්සාව නම වන බව ඔහු දක්වයි. එස්සේ මතෙන් විකිත්සාව තුළ මානසික රෝගී තත්ත්වයන්ට ඔශ්ඡඩ ප්‍රතිකාර හෝ වෛද්‍ය ප්‍රතිකාර දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර සිදුකරන බව Oxford

<sup>1</sup> විමලජේති නිමි. මරුපොල. (සංස්), බොඳ්ධ භා පාලි අධ්‍යයන, අතිප්‍රේෂණ පළිපාන ශ්‍රී වන්දානන්ද මහානායක මානිම ජන්ම ගතසංවත්සර අනුස්මරණ ගාස්ත්‍රීය සංග්‍රහය, බොඳ්ධ මතෙන්රෝග විකිත්සාවේ මූලිකාංග, ආචාර්ය වසන්ත ප්‍රියදරුණන, (2014), ඇස්. ගොඩැගේ සහ සහෙළදරයේ, කොළඹ 10.

<sup>2</sup> මුරිති, මතෙන්විද්‍යා ගබා කේත්‍ය, සීමාසහිත කරුණාරන්න සහ පුත්‍රයේ, කොළඹ, (1991), දෙවන මුද්‍රණය.

ගබිදකෝෂ විවරණයට අනුව දැක්වේ<sup>3</sup>. ඒ කුළුන් මතොරෝග විකිත්සාව හා උපදේශනය අතර මතා සම්බන්ධයක් ඇති බව පෙනේ. නමුත් උපදේශනය යනු මතොවිකිත්සාව නොව, මතොවිකිත්සාව කුළු උපදේශනය විධි ක්‍රමයක් ලෙස හාවිත කරනු ලබයි. මතොවිද්‍යායු බෙනිස් කුන් මේ පිළිබඳ නිර්ච්චනය කරන්නේ මෙසේ ය. "මතොරෝග විකිත්සාව යනු රෝගීයෙකුගේ පෙෂරුණත්වයේ හැසිරීමේ සහ තැනට අනුගතවීමට අවශ්‍ය කරන ධනාත්මක පදනම දැමීමට හාවිත කරන මතොවිද්‍යාත්මක විධි ක්‍රමයකි"<sup>4</sup> යනුවෙති. තවදුරටත් මේ පිළිබඳ විස්තර කරන ඔහු මතොරෝග විකිත්සාව යනු හැසිරීම පිළිබඳ හෝ විත්තවේගාත්මක ප්‍රශ්නවලට ලබාදෙන මතොවිද්‍යාත්මක ප්‍රතිකර්ම ලෙස ද දක්වා ඇත.<sup>5</sup>

මතොවිද්‍යාවේ මූලික සිද්ධාත්ත විස්තර කරන්නා වූ "Introduction to Psychology" යන පොතෙහි මතොරෝග විකිත්සාව පිළිබඳ දක්වා ඇත්තේ මතොරෝග අපිලිවෙළවල් සහ සමායෝගයේමේ ප්‍රශ්න ඇති අයට මතොවිද්‍යාත්මක විධි ක්‍රම උපයෝගි කරගනිමින් කරනු ලබන ප්‍රතිකාර මතොරෝග විකිත්සාව ලෙස හැඳින්විය හැකි බවය.<sup>6</sup> j.Hassett විසින් රචිත "understanding Psychlogy" කෘතියෙහි මතොරෝග විකිත්සාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙබද විස්තරයක් දක්වා ඇත. "මතොරෝග විකිත්සාව සමාජ සේවකයින්, මතොවිද්‍යායුයින්, මතොවිකිත්සකයින් විසින් හාවිතා කරන ක්‍රමයක් වන අතර, එමගින් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට සහයෝගය දක්වයි. මෙහි ඇති ප්‍රධානම දෙය නම් මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්නවලට තමන් ම වගකිව යුතු බව අවබෝධ කොට දැමයි. එසේම තමන් අසහනයට පත්ව සිටින ප්‍රශ්න විසඳාගත හැක්කේ ද තමන්ට බව අවබෝධ කොට දැමයි"<sup>7</sup>.

බොද්ධ මතොවිකිත්සාව පිළිබඳ අධ්‍යයනයේ දී බුදුන් වහන්සේ ක්‍රිඵ උපදේශකවරයෙකු මෙන් ම මතොවිකිත්සකවරයෙකු ලෙස සියලු ගුණාග පැවති ඇති බව දැක්විය හැක. අවුරුදු හතලිස් පහක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ කාර්යය වූයේ දුකට පත් වූවන් එයින් මැදීමට අවශ්‍ය මාර්ගය කියා දැමයි. බුදුන් වහන්සේගේ පරම අභේක්ෂාව වූයේ තාවකාලික විසඳුමකට වඩා සඳාකාලික වශයෙන් දුක් නැති තිරවාණය කරා ලෙස්ක සත්ත්වයන් යොමු කරවීමයි. එහි උන්වහන්සේ උපදේශකවරයෙකු මතොවිද්‍යායුයෙකු මෙන් ම මතොවිකිත්සකවරයෙකු ලෙස කටයුතු කළ ආකාරය බොද්ධ ඉගැන්වීම් අධ්‍යයනයේ දී ප්‍රකට වේ.

<sup>3</sup> Jonthan.C., Editor Oxford Advanced Learners dictionary Oxford University press,(1998), 936 P.

<sup>4</sup> Coon.,D., Essentials of Psychology Exploration and application. Wadsworth, (1994), 543P., "Psychotherapy is any psychological techniques used to facilitate positive changes in a persons personality, behavior or adjustment"

<sup>5</sup> Ibid page 544 Any form of psychological treatment for behavior or emotional problems.

<sup>6</sup> Mongan. T.C., King.R.A.,Weisz.J.R., Schopler.j. Introduction to Psychology tata Mcgrow-Hill 7<sup>th</sup> edition (1993), 18 p., "The treatment pf psychological disorders and mild adjustment problems by means of psychological techniques"

<sup>7</sup> Hassett.J., Understanding Psychology. Random House New York 3<sup>rd</sup> Edition, (1980), 465 P., "Psychotherapy is a method used by social worker, psychologists and psychiatrists to assist people in desling whit their problems. An important function of psychotherapy is to help people realize that they are responsible for their own lives that they can solve the problems that have been making them unhappy"

බ්‍යුන් වහන්සේ විසින් සොයාගන්නා ලද මත්‍යාචිකිත්සක ක්‍රම කාලාන්තරයක් තිස්සේ තමන් වහන්සේ විසින් කරන ලද අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් බව අරියපරියේසන සූත්‍රයේ දී දක්වා ඇත. සූත්ත නිපාතයේ සේල සූත්‍රයේදී තමන් වහන්සේ ගලා වෙවදාවරයෙකු බව ද සේල නම් බාහ්මණයාට ප්‍රකාශ කොට ඇත. “සෝං බාහ්මණ සම්බුද්ධීය සල්ලක්කත්තොති”<sup>8</sup> මෙහි දී බ්‍යුන් වහන්සේ ගලා වෙවදාව වරයෙකු ලෙස දැක්වූයේ ලෝකයේ ඇති ක්ෂේෂ රාග සහ දුක් ආදි සියලු දේ මුළුනුප්‍රවා දැමීම සඳහා තමන් වහන්සේ ධර්මය දේශනා කරන බැවිති. උන්වහන්සේගේ ධර්මය හා සමාන කිසිම ඕජයක් නැති බවත් එම ඕජය පානය කරන ලෙසත් මෙහි දී දක්වා ඇත. “ඩමමොසඩ සමං තත්ථී එතං පිබථ හික්බලව”<sup>9</sup>

එසේම බොද්ධ මත්‍යාචික විකිත්සාව තුළ සියලු මානසික රෝගවලට හේතු කාරක වන කෙලෙස් දුරු කරගැනීමට ක්‍රම දෙකක් දේශනා කොට ඇත. එනම් ආර්ය වමනය හා ආර්ය විරෝධනයයි. අංගුත්තර නිකායේ දසම නිපාතයේ සක්ෂේදා වර්ගයේ එය මෙසේ සඳහන් වේ. “මහණෙනි වෙවදාවරු වා පිත් සේම සහ ත්‍රිදේෂ වලින් හටගත් විවිධ රෝගවලින් නිරෝගී බව ලැබීමට වමනය කරවනු ලැබේ. මම ද එසේ ම ආර්ය වමනය කරවන්නෙම්”. එනම් සියලු දුක් වලින් මැදීමට මගපාදා වමනය කරවීමයි.<sup>10</sup> එසේම ආර්ය විරෝධනය ද උන්වහන්සේ විසින් දේශිත ය. “මහණෙනි වා පිත් සේම නිසා හටගත් රෝග නිරෝගී බවට පත් කිරීමට මම ආර්ය විරෝධනය යොදාගතිම්. එයින් සියලු දුක් වලින් මැදීමට මගපාදා ආර්ය විරෝධනය කරවන්නෙම්”.<sup>11</sup> ඒ විරෝධනයෙන් සූචිතයක් ම ලබන්නේය. එසේම මිලින්ද පක්ෂීයෙක් ද නාගසේන හිමියන් බ්‍යුන් වහන්සේ වෙවදාවරයෙකු වශයෙන් කර ඇති ප්‍රකාශය ද මෙහි ද වැදගත් වේ. මහරජ බ්‍යුන් වහන්සේ විසින් සොයාගන්නා ලද ඕජයයේ රාඛියක් වෙති. බ්‍යුන් වහන්සේ එම ඕජය වලින් දෙව් මිනිසුන්ට පිළියම් කරති. ඒවානම් සතර සතිපටියානය, සතර සම්පත් ප්‍රදානය, ආර්ය අභ්‍යාංගික මාර්ගය ආදි වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයේ ය. මෙම ඕජය වලින් හාගාවතුන් වහන්සේ මිත්‍යා දාජ්ට්, මිත්‍යා සංකල්පයන් ආදිය විරෝධනය කර හරිති. සියලු කෙලෙස් වමනය කරවති.<sup>12</sup>

බොද්ධ මත්‍යාචික විකිත්සාව තුළ විස්තර වන්නා වූ මත්‍යා රෝග පිළිබඳ අධ්‍යයනයේ දී පුළුල් වූ විස්තරයක් එහි දැකගත හැක. හාවනාව තුළින් සිදුකරනු ලබන මත්‍යාචිකිත්සාමය ප්‍රතිකාර පිළිබඳ අධ්‍යයනට ප්‍රථම බ්‍යුදුසමය දක්වන්නා වූ මත්‍යා රෝග විශ්‍රාය පිළිබඳ සරල අදහස් ලබා ගැනීම වැදගත් බ්‍යුවකි. මෙහි දී සමස්ත බ්‍යුදුහම ම මානසික සූචිය අවධාරණය කරනු ලබන මත්‍යාරෝග විකිත්සාමය ක්‍රමවේදයක් ලෙසින් අගය කළ හැක. බ්‍යුදුසමයට අනුව ඔනැම මිනිසෙකුට කායිකව රෝගී නොවී වසරක් වසර දහයක් අවශ්‍ය නම් වසර සියයක් වුව ද පිවත්වීමේ හැකියාව ඇත. නමුත් රහතන් වහන්සේලා හැර සැම පාර්ග්‍රන මිනිසෙක් ම මොහොතක් මොහොතක් පාසා මානසිකව රෝගී වේ.<sup>13</sup>

<sup>8</sup> සූත්‍රි., සේල සූත්‍රය, බු.ප.මු. 2005.

<sup>9</sup> අ.නි., දසම නිපාතය, සක්ෂේදා වග්‍යය.

<sup>10</sup> එම.

<sup>11</sup> එම.

<sup>12</sup> මිලින්ද පක්ෂීන, අනුමාන වග්‍ය, 290 පිට.

<sup>13</sup> දැස්සන්ති හික්බලේ සත්තා කායිකෙන්ත රෝගෙන ඒකම්පි වස්සං ආරෝග්‍යං පටිඵානමානා ද්වේපි වස්සානි ආරෝග්‍යං පටිඵානමානා

බොඳ්ද මතෙන්රෝග විකිත්සාවේ මූලිකාංග පිළිබඳ අර්ථවරණය කරන්නා වූ මහාචාර්ය වසනන්ත ප්‍රියදරුන මහනා අටුවාචාරීන් වහන්සේලා සැම පාථග්‍රන පුද්ගලයෙකුම මානසික රෝගීයෙකු වැනි යැයි අර්ථ නිරුපනය කිරීමට පෙළඳී ඇත්තේ රෝග සූත්‍රයෙන් ලැබුණා වූ ආභාසය තිසා විය හැකි බවට අදහස් දක්වා ඇත. මේ පිළිබඳ එංඩ් දුරටත් අදහස් දක්වන්නා වූ එතුමන් මෙසේ ද දක්වයි. “බොඳ්ද මතෙන්විද්‍යාවට අනුව පාථග්‍රන මිනිසා පමණක් නොව යම්තාක් සිත දියුණු කළ ආර්යයන් වහන්සේලා තුළ පවා සියුම් මතෙන් විකාතිතා ක්‍රියාත්මක වේ. ඔරුමහාගිය සංයෝග්‍රන ද උප්පත්ති පටිලාභීය සංයෝග්‍රන ද හව පටිලාභීය සංයෝග්‍රන ද ප්‍රහිණ නොකළ උප්පත්ති පටිලාභීය සංයෝග්‍රන ද හව පටිලාභීය සංයෝග්‍රන ද ප්‍රහිණ නොකළ උද්ධාසයෝ අකතිවයාගා සහිත පුද්ගලයා සකංදාගාම් මාර්ගයට පැමිණී ආර්ය ග්‍රාවකයා ය. එසේම ඔරුමහාගිය සංයෝග්‍රන ද උප්පත්ති පටිලාභීය සංයෝග්‍රන ද ප්‍රහිණ කළ හවපටිලාභීය සංයෝග්‍රන ප්‍රහිණ නොකළ අන්තරාපරිනිඛිබායි පුද්ගලයා අනාගාම් මාර්ගයට පැමිණී පුද්ගලයා ලෙස නිර්වචනය කෙරේ. ඔරුමහාගිය ලෙසින් අදහස් කොට ඇත්තේ “මෙගොඩ” යන අදහසයි. එවිට සේවාන් සකංදාගාම් අනාගාම් වශයෙන් පාථග්‍රන තත්ත්වයන් ඉක්මවූ ආර්යයන් වහන්සේලා පවා මෙගොඩ හෙවත් කාම ලෝකය සමග සියුම් මානසික ආයාවන් සමගින් බැඳී ජීවත් වන බව පැහැදිලිය. උද්ධමහාගිය හෙවත් කාම ලෝකය සහමුලින් ම බැහැර කළ රුපරාග, අරුපරාග, මාන, උද්ධවිව, අව්ප්තා යන සියලු සංයෝග්‍රන ප්‍රහිණ කළ රහතන් වහන්සේ සියලු මතෙන් විකාතිතා වලින් මිදුණා වූ උත්තරීතර මානසික සූචිතයකට හිමිකම් කියන නිරෝගී මනසක් ඇති එකම පුද්ගලයා වේ. එනම් උත්තරීතර මානසික සෞඛ්‍ය නම් නිර්වාණාබේදය සාක්ෂාත් කරණයයි. එය උත්තරීතර වූ ප්‍රශ්නීතතර වූ අමරණීය වූ සූචිතයි. ඒ අනුව පැහැදිලි වන්නේ බොඳ්ද මතෙන් රෝග විකිත්සාව නම් වූ විෂය පරිය ගැහුරු මතෙන්විද්‍යාත්මක පදනමක් මත පිහිටා ඇති බවයි.”<sup>14</sup>

බුද්‍යසමය තුළ දැක්වෙන මතෙන්රෝග කාරක පිළිබඳ අධ්‍යයනයේ දී මිනිසා මානසිකව රෝගීයෙකු බවට පත්කරවන්නා වූ මූලික සාධක තුනක් දැක්වේ. එනම් ලෝහ, ද්වේෂ, මෝහ යන මතෙන්හාවයන් ය. මෙම මතෙන් හාවයන්ට අදාළව පත්තකම්ම සූත්‍රයේ පුද්ගලයාව මෙහෙයවන්නා වූ ප්‍රධාන අහිපේරණ හතරක් පිළිබඳ තොරතුරු දක්වා ඇත. එනම් උපහෝග පරිහෝග සම්පත් කෙරෙහි වූ ලැදියාව, කිරිතිය, දැරසායුෂ්‍ය හා මරණීන් මතු සූගතියෙහි ඉජියිමට ඇති ආගාව යනුවෙනි. මෙම අහිපේරණ සතර සඳහා යෙදිය හැකි බොඳ්ද මතෙන්විද්‍යාත්මක ව්‍යවහාරය වන්නේ “ලෝහය” යන්නයි. පුද්ගලයා මෙම උපහෝග පරිහෝග අවශ්‍යතා ඉටුකරගැනීම විෂයෙහි එංඩ් වූ තරගයක යෙදේ. මෙම තරගකාරීත්වය සඳහා පුද්ගලයා යොමුකරවන මානසිකත්වය වන්නේ පුද්ගලයා තුළ පවතින්නා වූ නෙනසරුගික ලක්ෂණයක් වන අතාප්තිකර මානසිකත්වයයි. “උගො ලොකා අතිත්තේ තත්ත්හාදාසො” අතාප්තිකර මානසිකත්වයෙන් යුත්ත්ව ලෝහී සිතින් තරගවැනි මිනිසා එම තරගය තිසා

අ.ති., 2 භාගය, බුජ.මු., 1960, 272-277 පිටු.

<sup>14</sup> විමලහෝග හිමි. මෙදිපොල. (සංස්), බොඳ්ද හා පාලි අධ්‍යයන, අතිප්‍රේෂ්‍ය පැලිපාන ශ්‍රී වන්දුනන්ද මහානායක මාහිම් ජන්ම ගනසංවත්සර අනුස්මරණ ගාස්ටිය සංග්‍රහය, බොඳ්ද මතෙන්රෝග විකිත්සාවේ මූලිකාංග, ආචාර්ය වසන්ත ප්‍රියදරුන, (2014), ඇස්. ගොඩඟේ සහ සහේදරයෝ, කොළඹ 10.

මානසික වශයෙන් දැඩි වෙහෙසකට පත් වේ. කෙසේ වෙතත් පුද්ගලයා තම පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා තරගයක යෙදෙන විට පවත්නා ලෝක ස්වභාවය හමුවේ සිතන පතන අයුරින් ම එම අරමුණු ඉටුකරගැනීමට අසමත් වේ. එවිට පුද්ගල මනසෙහි හටගන්නා වූ විනාශකාරී මනෝභාවය වන්නේ ද්වේෂයයි. මහා නිදාන සූත්‍රයේ ලෝහය නැමැති මනෝභාවය මුල් කොටගෙන පුද්ගල මානසිකත්වය ක්‍රියාත්මක වන ආකාරය මැනවින් දක්වා ඇත. තාම්ණාව නිසා රුපාදි අරමුණු සෙවීමටත්, එම සෙවීම නිසා ජන්දරාගය ඇතිවීමටත්, එම ජන්දරාගය නිසා මලත්වය ඇති වීමත්, මලත්වය නිසා මසුරු බවත්, මසුරු බව නිසා ආරක්ෂා කිරීමත්, ඒ සඳහා අව්‍යාධ දැඩිමත්, පැහැර ගැනීමට පැමිණීම නිසා විවිධ වූ බැණ අඩුගැසීමට හා වාද විවාද කළකේලාභලවල යොමුවීමත්, ඉන් අනතුරුව බොරුව, කේලාමිකීම වලට යොමු වීමත් බඳු මනෝ විකෘතිතා සහ අසාමාන්‍ය වර්යාවලට යොමුවීමත් සිදු වේ.<sup>15</sup>

වත්පූපම සූත්‍රයේ ද පුද්ගලයා ස්වභාවිය අරමුණු සාක්ෂාත්කරණයෙහි අසමත් විම මගින් මනසේ හටගන්නා වූ මනෝභාවයන් පිළිබඳ දක්වා ඇත. ඒ අනුව මූලික වශයෙන් ලෝහය හා ද්වේෂය ද, අනතුරුව මෝහ, තෙව්ද, දැඩි කේපය හෙවත් උපනාහ, ගුණමකු බව, බද්ධ වෛරය, මසුරු බව, ජ්‍රේෂ්ඨාව, තමන් ම අනාශයන් සමග සසඳුමින් කටයුතු කිරීම ආදි මනෝ හාවයන් නිර්මාණය වන බව දක්වයි. මේවා බුදුසමය තුළ දක්වන්නේ මනෝවිකෘතිතා හා අසාමාන්‍ය වර්යාවන් ලෙසිනි. මෙහෙද වූ මනෝභාවයන්ගෙන් යුක්ත වූ පුද්ගලයාට ලෝක ස්වභාවය තිසි ආකාරයෙන් සංජානනය කිරීමට අවස්ථාවක් උදා නොවේ. එබඳ වූ පුද්ගලයෝ අපැහැදිලි වූ මනසකින් කටයුතු කිරීමට නිතැතින් ම යොමු වේ. මෙම අපැහැදිලි මානසිකත්වය මෝහ හෙවත් මුලාව ලෙස බුදුසමය තුළ දක්වා ඇත. මුලාවුණු මානසිකත්වයකින් යුක්තව පිටත් වන්නා මානසික රෝගියෙකි.

මෙම මනෝභාවයන්ට අමතරව බුදුසමය තුළ පුද්ගලයෙකු මානසික උමතු තැනැත්තෙකු බවට පත්වීම උදෙසා මහු විසින් සිදුකරනු ලබන කර්ම ගක්තිය ද හේතු වන බව දක්වා ඇත. වුල්ලකම්මවිහාග සූත්‍රයේ පුද්ගලයා විසින් සිදුකරනු ලබන කර්ම ගක්තින් හටයෙන් හටයට රගෙන යන ආකාරය මෙන් ම ඒවා පුද්ගලයා විෂයෙහි බලපානු ලබන ආකාරය පිළිබඳ පුළුල් වූ විශ්වාසක් දක්වා ඇත.

අදු බොද්ධ ඉගැන්වීම් තුළ පුද්ගල මානසික විකෘතිතා මෙන් ම අසාමාන්‍ය මානසික වර්යා පිළිබඳ බොහෝ විස්තර දැකගත හැක. ඒ අතර මැණිම නිකාය සල්ලේඛ සූත්‍රයේ ලෝහ, ද්වේෂ හා මෝහ යන මනෝ රෝග කාරක නිසා හටගන්නා වූ අසාමාන්‍ය වර්යා හා මනෝ විකෘතිතා හතලිස් හතරක් පිළිබඳ දක්වයි. ඒවා නම්,

අනුන්ට හිංසා කිරීම, සතුන් මැරීම, අන් සතු දේ ගැනීම, කාමය වරදවා හැසිරීම, බොරු කීම, කේලාම කීම, පරුෂ වචන කීම, නිෂ්ප්‍රයෝග්‍රන වචන කීම, අනුන්ගේ දේ ගැන ඇති ආකාර, දුෂ්චිත නරක සිත් ඇති බව, වැරදි සහිත දරුණනය, වැරදි අකුසල සංකල්ප, වැරදි වචන කතා කිරීම, වැරදි කර්මාන්ත

<sup>15</sup> ඉති බො පෙනෙනම ආනන්ද වෙදකං පටිච්ච තණ්ඩා තණ්ඩා පටිච්ච පරියෙකනා ..... ලාභා ..... විනිවිෂයා ..... ජන්දරාගො ..... අජ්ජේක්ඩාසානං ..... පරිග්ගහා ..... මවිජරියා ..... ආරක්බො ..... දණ්ඩාන ..... සත්ථාන කළහ විශ්වාද තුව් ..... තුව් ..... පෙසුක්කු මුසාවාදා ආනෙකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති දැනි. 11, මහානිදාන පුත්ත, 86 පිටුව, බු.ජ.මු.

කිරීම, වැරදි පිවිකාව, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, නරක ත්‍රියා කොට හොඳ හ්‍රියා කළේ යැයි සිතීම, වැරදි ව්‍යුත්තිය, රීන මිද්ධයෙන් යුත්ත්වීම, උඩගු බව, සැක ඇති බව, කිපෙන සූලු බව, බද්ධ වෙරය, ගුණමතු බව, යුත ග්‍රාහ ඇති බව, ඊර්ජයාවන්ත බව, මසුරු බව, කෙරාවික බව, මායා ඇති බව, තද බව, මානාධික බව, අතිකරු බව, පාප මිත්‍රයන් ඇති බව, සැදුහැ නැති බව, ලැජ්ජා නැති බව, පවත බිය නොමැති බව, අසු පිරු තැන් නැති බව, ප්‍රමාද බව, කුසීත බව, සිහිමුලා බව, මෝඩ බව, තම අදහස දැඩිකොට ගත්බව.

එශේම පහත දැක්වෙන්නා වූ සූත්‍ර දේශනාවන් හා ජාතක කතාවන් තුළ ද පුද්ගල මානසික විකාතිතා මෙන් ම අසාමාන්‍ය වර්යාවන් පිළිබඳ බොහෝ කරුණු අත්තර්ගත වේ.

රෝග සූත්‍රය, සල්ලේඛ සූත්‍රය, මහා නිදාන සූත්‍රය, අනුමාන සූත්‍රය, විත්කබසන්ධාන සූත්‍රය, නීවරණ සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය, වත්පූප සූත්‍රය, සබඩාසව සූත්‍රය, පියරාතික සූත්‍රය, පොතලිය සූත්‍රය, සේල සූත්‍රය, රවියපාල සූත්‍රය, සතිපටධාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, ලාභසත්කාර සූත්‍රය, හාරද්වාජ සූත්‍රය, මහාදුක්බත්තංධ සූත්‍රය, අවින්තෙයා සූත්‍රය, අරියපරියෙසන සූත්‍රය, අව්‍යුරියධම්ම සූත්‍රය.

තේම්ය ජාතකය, දිරිමුඩ ජාතකය, උම්මග්ග ජාතකය, කුස ජාතකය, සංකප්ප ජාතකය, මණිකුණ්ඩිල ජාතකය, කේසව ජාතකය, දසන්තක ජාතකය, උම්මදන්ති ජාතකය, වුල්ල ධර්මපාල ජාතකය, සලින්තක ජාතකය, බාහිය ජාතකය, ඉතාපිසේ ජාතකය, උදයහඳ ජාතකය, ආවාරි ජාතකය

මෙ අතර ජාතක පොතේ එන දී මුඛ ජාතකයෙහි පුද්ගලයාට වැළදෙන මානසික ව්‍යාධීන් කිහිපයක් දක්වයි. කාම උන්මාදය, තෙත්ත උන්මාදය, දරුණ උන්මාදය, මෝහ උන්මාදය, යක්ෂ උන්මාදය, පිත්ත උන්මාදය, සුරා උන්මාදය, ව්‍යුසන උන්මාදය යනුවෙනි. එසේම බාහිය ජාතකය තුළ පුද්ලයාට වැළදෙන මනෝලිංගික ව්‍යාබාධ කිහිපයක් පිළිබඳ සඳහන් වේ. මළපහ කරන විට ඇතිවන ලිංගික ආශාව, මූත්‍රා පිටකිරීම දකින විට ඇතිවන ලිංගික ආශාව, මහත කාන්තාවන් දකිනවිට ඇතිවන ලිංගික ආශාව ආදිය ඉන් කිහිපයකි. මෙයට සමාන වූ ලිංගික මනෝ ව්‍යාධීන් කිහිපයක් පිළිබඳව කුණාල ජාතයේ ද සඳහන් වේ. අධික කාමාශාවෙන් යුත්ත්වීම, ලිංගික හැසිරීම හොරෙන් බලා සිටීම, ලිංගිකත්වය පුදරුණය කිරීම, කණ්ඩායම ලිංගික හැසිරීම, ආබාධිතයන් සමඟ ලිංගිකව හැසිරීමට ඇති කැමැත්ත ඉන් කිහිපයකි.

මෙම කාරණාවන්ට අමතරව සූත්‍ර සාහිත්‍යයේ මනෝරෝග ඇතිවීම සඳහා බලපානු ලබන ප්‍රධාන මනෝහාවයන් කිහිපයක් දක්වා ඇත.

01. පක්ෂ්ව නීවරණ ධර්ම - කාමවිෂන්ද, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධවිව කුක්කුවිව, විවික්විජා.<sup>16</sup>

02. දස සංයෝජන ධර්ම - සක්කාය දිවියී, විවික්විජා, සීලබිත පරාමාස, කාමරාග, පටිස, රුපරාග, අරුපරාග, මාන, උද්ධවිව, අව්‍යුජා.<sup>17</sup>

<sup>16</sup> පං.නි. 05, නීවරණ සූත්‍ර, 194 පිටුව, බු.ප.ම.

03. දස මාර සේනාව - කාමය, අරතිය, සාපිපාසාව, තැං්ගාව, එින මිද්ධය, හය, විවික්විජාව, ගුණමත් බව හා දැඩි බව, ලාභ සත්කාර හා වැරදි මගින් ලබන යසස, තමන් උසස්කාට අනුන් පහත්කාට තැකීම.<sup>18</sup>

04 විත්තෝපක්ලේෂ ධර්ම - අහිජ්ස්ඩා, ව්‍යාපාද, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්චරිය, මායා, සායෙයෙ, එමිහ, මාන, පමාද, අතිමාන, මද, කෝඩ, සාරමහ.<sup>19</sup>

බුදුසමය තුළ දැක්වෙන්නා වූ මෙම සියලු පුද්ගල මානසික ව්‍යාධින් විෂයෙහි බුදුන් වහන්සේ "සල්ලකත්ත" යන ව්‍යවහාරයට අනුව මගින්විකින්සකවරයෙකු ලෙස ප්‍රතිකාර සිදුකාට ඇත. මෙහි දී අරිය විරෝධාන, අරිය වමනය යන ක්‍රමවේදයන් ඔස්සේ උන්වහන්සේ විසින් උපයෝගී කාට ගනු ලැබූ බහුපාර්ශ්වීය ක්‍රමවේදයන් පිළිබඳව සූත්‍රාගත දේශනාවන් ක්‍රිඩින් කරුණු රාඩියක් අධ්‍යයනය කළ හැක. මෙහි දී ඉතා වැදගත් වූ සූත්‍ර දේශනවෙක් වනුයේ ම.නි. සබ්බාසව සූත්‍රයයි. බුදුන් වහන්සේ පුද්ගල මානසික ව්‍යාධින් ලෙස සලකනු ලබන ආගුව ධර්ම ප්‍රහාණය සඳහා ක්‍රමවේද 07 මෙහි දී අවධාරණය කාට ඇත.<sup>20</sup> ඉන් අවසාන ක්‍රමවේදය නම් හාවනාව මගින් ආගුව හෙවත් මගින් විකෘතිතා ප්‍රහාණය කිරීමයි.

## බොද්ධ හාවනාවේ මගින් විකින්සාමය හාවිතය බොද්ධ හාවනාව යනු ක්‍රමක් ද

බොද්ධ මගින් විකින්සාවේ දී පුද්ගලයා තුළ පවතින මෙන් ම ඇතිවිය හැකි නොයෙකුත් ගැටලු විෂයෙහි ප්‍රතිකාරාත්මක ප්‍රවේෂයක් ලෙස හාවනාව උපයෝගී කරගනු ලබයි. එසේම බුදුසමය තුළ තිර්වාණාම් ප්‍රතිපදාවේ ද මූලික පියවරක් ලෙස හාවනාව සඳහා හිමිවන්නේ සූචිත්‍යෙෂ්මී වැදගත්කමකි. එ අනුව පුද්ගලයාගේ මානසික සංවර්ධනය මෙන් ම ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරවන්නා වූ ප්‍රධාන මාර්ගයක් ලෙස හාවනාව දක්වා ඇත. හාවනාව ප්‍රතිකාරමය ප්‍රවේෂයක් ලෙස හාවිත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රථම හාවනාව යනු ක්‍රමක්දයී හැඳින්වීම වැදගත් වේ. මෙහි දී බොද්ධ ධර්ම සාහිත්‍යය තුළ බොහෝ අයුරින් මේ පිළිබඳ විවිරණ ඉදිරිපත් කාට ඇති ආකාරය දැකගත හැකි වේ. මූල් බුදුසමයේ ද හාවනා පදය නොයෙක් අයුරින් විවිරණය වේ. හාවනා, හාවිතාය, හාවෙතබෑ, හාවිතත්ත්, හාවය, හාවනීය, හාවති, හාවෙතු, හාවෙත්වා අදි වශයෙන් යෙදෙන්නා වූ මෙම පදයන්ගෙන් අර්ථවත් ධර්මයක් වර්ධනය කිරීම, දියුණු කිරීම, වැඩිම යන අදහස් ප්‍රකට කරයි. එසේම,

### 01. ආසේවිත (නිතර සේවනය කරන ලද)

<sup>17</sup> අ.නි. දසක නිපාතය, අවිජ්‍යාති සංයෝජන සූත්‍ර, 308 පිටුව, බු.ජ.මු.

<sup>18</sup> අ.නි. සූත්‍ර නිපාතය, පධාන සූත්‍රය, 128 පිටුව, බු.ජ.මු.

<sup>19</sup> ම.නි. 01, වත්තුපම සූත්‍රය, 84 පිටුව.

<sup>20</sup> අත්‍යි හිත්බවේ ආසවා දස්සනා පහාතබෑ අත්‍යි ආසවා සංවරා පහාතබෑ අත්‍යි ආසවා පරිසේවනා පහාතබෑ අත්‍යි ආසවා අධ්‍යාපනයනා පහාතබෑ අත්‍යි ආසවා පරිව්‍යේෂනා පහාතබෑ අත්‍යි ආසවා විනොදනා පහාතබෑ අත්‍යි ආසවා හාවනා පහාතබෑ

ම.නි. 1, සබ්බාසව සූත්‍ර, 276-278 පිටු, බු.ජ.මු.

02. හාවිත (වර්ධනය කරන ලද)

03. බහුලිකත (බහුලව පුහුණු කරන ලද)

04. යානීකත (තමන් යටතට පත් කරන ලද)

05. වත්ප්‍රකත (දැඩිලස පුහුණු කරන ලද)

06. අනුවිධිත (අත්දිකින ලද)

07. පරිවිත (මනාව තුරුකරන ලද)

08. සූසමාරද්ධ (මනාව ආරම්භ කරන ලද)<sup>21</sup>

යන අර්ථයන් ද හාවනා යන පදය සමග යෙදී ඇත. මේ අනුව ත්‍රිපිටකය තුළ හාවනාව පුළුල් අර්ථයකින් හාවිත වී ඇති බව දැකගත හැකි අතර, එහි දී ප්‍රධාන වගයෙන් සේවනය කළ යුතු, වර්ධනය කළ යුතු, පුහුණු කළ යුතු, අත්දැකිය යුතු අවස්ථාවක් ලෙස දක්වා ඇත.

අටුවා ගුන්ප තුළ දී හාවනාව පිළිබඳ අර්ථ දක්වා ඇත්තේ “හාවෙති කුසල ධම්මේ ආසෙවත් වඩ්බේති එතායාති හාවනා”<sup>22</sup> යනා දී වගයෙනි. එනම් දියුණු කිරීම, වැඩීම, වර්ධනය කිරීම යනාර්ථයෙනි. එසේම “හාවනා” යන්ත් /හු බාංචුවෙන් නීර්මාණය වූවකි. එහයින් ජනති, වඩ්බේති, උප්පාදෙති යන පදයන් සමග අර්ථයෙන් මෙය බොහෝ සේ සමාන බව දක්වා තිබේ. “හාවෙතිති ජනති උප්පාදෙති වඩ්බේති අයා තාව ඉඩ හාවනාය අත්පෙ”<sup>23</sup> මේ අමතරව හාවනා යන පදය සති, ධම්ම්විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපක්ඛා යන සප්තබොජ්කංග නම් වූ ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිකරග යුතු ගුණයෙහිම දැක්වීම සඳහා ද යෙදී ඇත.<sup>24</sup>

හාවනාව පිළිබඳ අධ්‍යයනයේ දී මූලික වගයෙන් හාවනා කිරීමට සුදුසු වූ ස්ථානයන් පිළිබඳව ද බුදුන් වහන්සේ දක්වා ඇතු. ඒ අනුව ආරණ්‍ය, රැකුණුල, ගුත්‍යාගාර, සේනානාස අරු වූ විවේකි වූ පරිසරයන් ඒ සඳහා යෝග්‍ය බව දක්වා ඇත. “අරක්ක්කුගතෝවා රැකුඩුලගතෝවා සුක්ක්කුගාර ගතෝවා”<sup>25</sup> එසේම හාවනා ව සඳහා සුදුසු ඉරියව් ලෙස දක්වා ඇත්තේ සක්මන් කිරීම, වැඩ හිදීම, සිරීම, සයනය යන ඉරියව් ය. “තිටියා වරං නීසින්නේවා වා සයානො වා යාවතස්ස විගතමාද්ධො”<sup>26</sup>

<sup>21</sup> වත්දීස්කර. සරත්, ප්‍රායෝගික බොද්ධ මනෝ විද්‍යාව, (2008), ඇස්. ගොඩගේ සහ සහෙදරයේ, කොළඹ 10, 290 පිටුව.

<sup>22</sup> විසුද්ධි මග්ග, සිල විසුද්ධි.

<sup>23</sup> අත්ප්‍රසාලින් අවියකරා.

<sup>24</sup> ම.නි. 1, සඩ්බාසව සූත්‍ර, බු.ජ.ම්., 20 පිටුව.

<sup>25</sup> දැ.නි., බු.ජ.ත්.ග්., 2005, 242 පිටුව.

<sup>26</sup> ම.නි. සූත්‍ර නීපාතනය, උරග වග්ග, 08 පිටුව.

## භාවනාවේ මතෙක් විකිත්සාමය භාවිතය

මුල් බුදුසමයේ අංග සම්පූර්ණ පොරුෂ වර්ධනයක් උදෙසා භාවනාව උපයෝගී කරගනු ලැබේ. සිල, සමාධි, ප්‍රඟා යන ත්‍රිවිධ ඕස්ථා වැඩිම තුළින් ඒ පොරුෂ වර්ධනය සපුරාගත හැකි බව බුදුසමයේ පිළිගැනීමයි. සිලයෙන් කායික හා වාචික යන බාහිර වර්යාවේ සංවරය අප්‍රස්ථා කොට ඇත. එහෙත් කායික වාචික ක්‍රියාවන් මෙහෙයුවන්නේ මනසිනි. එබැවින් මානසික එකග බව සිල සංවරයට අවැසි වේ. මේ නිසා භාවනාව යන්න පුද්ගලයාගේ බාහිර වර්යාවෙන් කිසිසේත් වියුක්ත කොට සැලකිය නොහැකි ය. සමාධි යන්නෙන් මානසික ක්‍රියාකාරිත්වයේ සංවරයත්, පක්ෂීකා යන්නෙන් මනා අවබෝධයේ සංවර්ධනයත් අදහස් කොරේ. ඒ දෙක සාපුරු ම අධ්‍යාත්මික අංශයට අදාළ වන බැවින් භාවනාව එහි ලා අවශ්‍යයෙන්ම යොදාගතු වන්නකි.

බුද්ධසේෂ්‍ය තෙරැන්ට විශුද්ධිමාර්ගය රචනා කිරීමේ මුළු පරමාර්ථය වී ඇත්තේ තිර්වාණාබෝධය පිණිස වන සාපුරු මාර්ගය පිළිබඳ යථාර්ථාවබෝධයක් නොමැතිව භාවනා වැඩිමෙන් සිය අරමුණ කරා ගමන් කළ නොහැකි යෝගීන්ට මග පෙන්වීම ය. ඒ සඳහා පාදක කරගත් සූත්‍ර දේශනා තුළින් මෙය මනාව පැහැදිලි වේ. ප්‍රඟාවන්ත හිසුව මූහුකුරා ගිය තුවෙන් හා කෙලෙස් තවන විරෝධයෙන් යුත්තව සිලයෙහි පිහිටා සිත හා ප්‍රඟාව වැඩි දියුණු කරමින් පිවන ගැටුව ලිහින්නේ ය.<sup>27</sup> මෙහි සිත වැඩිම යන්නෙන් සමාධිය ද, ප්‍රඟාව වැඩිම යන්නෙන් විපස්සනාව ද අදහස් කොට ඇති බව පෙනේ. මුල් බුදුසමයේ දැක්වෙන විත්ත භාවනා හා වේතෝව්මූක්ති යනු දළ වශයෙන් සමාධි භාවනා වශයෙන් ද, පක්ෂීකා භාවනා හා පක්ෂීකා ව්මූක්ති යනු විපස්සනා භාවනා වශයෙන් ද අනන්තාවයෙන් යුත්තව සැලකිය හැක. එහෙත් එහිලා එළඹිය යුතු නිවැරදි නිගමනය විය යුත්තේ මුළික බුදුසමයේ ව්මූක්ති සම්බන්ධයෙන් දක්වා ඇති සරල විග්‍රහයන් පසු කළෙක විධීමත් රාමුවක් තුළ සමඟ හා විපස්සනා වශයෙන් සංවර්ධනය කොට ඇති බවයි.

බුදුසමය තුළ දැක්වෙන සිල, සමාධි, පක්ෂීකා යන ත්‍රිවිධ ඕස්ථා වෙන් කළ නොහැකි අන්තේනානා සම්බන්ධතාවක් සහිත පිළිවෙතකි. “සිලය” නම් කය වචනය දෙකෙහි හික්මීම යැයි පිළිගැනෙන අතර, එය සිතින් වියුත්ත ව්‍යවක් නොවේ. සංයුත්ත නිකායේ සඳහන් වන අන්දමට සිලයෙහි පිහිටා සිතින් ප්‍රඟාවන් වැඩිය යුතු ය.<sup>28</sup> “සමාධිය” යනු කුසල සිතේ එකග බවයි.<sup>29</sup> තැකහොත් වෙතසික ධරම මනාව තැන්පත් කරගැනීම යි.<sup>30</sup> එහෙත් පුද්ගලයා කායික හා වාචික වර්යාවෙන් වියුත්ත වූ සමාධියක් පිළිබඳ බුදුසමය තුළ දක්නට නොලැබේ. ප්‍රඟාව වැඩිම ද යෙළේක්ත ගුණාංග දෙක පදනම්ව පවත්නා බව සංයුත්තනිකායාගත ධරම පර්යායෙන් පැහැදිලි වේ. මෙයින් පැහැදිලි වන්නේ බොද්ධ භාවනාව පුද්ගලයාගේ සම්පූර්ණ පිවන ක්‍රියාවලියත් සමඟ බඳී ඇති බවයි. මිනිස් මනසේ තිෂ්ඨව ම දැකිය හැකි අකුසල් මුල් තුනකි. එනම් ලෝහ, ද්‍රව්‍යීජ, මෝහ යන ධරමයන් ය. ඒවා කෙලෙස් මුල් යනුවෙන් හැඳින්වුණු නමුදු මුළික අසංවර්ධන අවස්ථාවන් නොවේ. ප්‍රමාණය ඉක්මවා සංවර්ධනය වී

<sup>27</sup> ප.නි. 1, ජාත්‍ය සූත්‍රය, බු.ජ.ත්.ගු., 2005, 26 පිටුව.

<sup>28</sup> ප.නි., දේවතා සංයුත්තය, නමානකාම සූත්ත, බු.ජ.ත්.ගු., 2005, 08 පිටුව.

<sup>29</sup> විශ්තරාර්ථ සන්න සහිත සිංහල විශුද්ධිමාර්ගය, එම, 120 පිටුව.

<sup>30</sup> එම, 120-121 පිටු.

පුද්ගලයාගේත් සමාජයේත් අනිත පිණිස, දුක් පිණිස හේතුව එම කෙලෙස් මූලයන් ය. මෙම කෙලෙස් මුල් සංවර්ධනය වීමට ප්‍රථම මුල් ස්වරුපය තුළ කෙලෙස් සහගත බව, අසහනය, අතාප්තිකර බව තිබුණු නමුත් ඉන් මානසික හා සමාජ පිවිතයට දැඩි හානියක් සිදු නොවේ. පුද්ගලයාට මෙම කෙලෙස් මුල් අනිසි බලපෑමක් කරන්නේ අහිඛා, ව්‍යාපාද, මිත්‍යාදාශ්වී ආදි වශයෙන් වැඩිම තුළ ය.

බෙංද්ද හාවනාවෙන් සිදුකරනුයේ අකුසල මුල් වැඩි යැමෙන් පුද්ගලයා මූහුණපාන මානසික හා සමාජ ගැටුව නිරාකරණය කිරීම සි. පුද්ගල වේමත්තතාව සමාජයේ ප්‍රමුඛ ම ලක්ෂණය සි. එසේ වරිත විවිධත්වයක් දක්නට ලැබෙන්නේ ද සිතේ පවත්නා කෙලෙස්වල අඩුවැඩි බව අනුව ය. මුල් සූත්‍ර වල ද ඒ ඒ කෙලෙස් මුල් බැඳීමට නැසීමට අදාළ හාවනා විධි දක්වා ඇති අයුරු හඳුනාගත හැක.

බෙංද්ද මනෝ විකිත්සාවේ දී හාවනාව ප්‍රතිකාරමය ප්‍රවේෂයක් ලෙස හාවතා කිරීමේ දී මෙම කරුණු පිළිබඳ මනා අවබෝධයෙන් පිළිපැදීම මෙන් ම සේවාලාභියා යොමුකිරීම තුළ එය නිසි ආකාරයෙන් සිදු කිරීම ඉතා වැදගත් වූවකි. ඒ තුළ සේවාලාභියා තුළ පවත්නා මානසික ගැටුකාරී තත්ත්වයන් මගහැරී යාම සිදු වේ. උදාන පාලියේ මෙසිය සූත්‍රයේ මෙබදු නිරදේශයක් දැකගත හැකි වේ.

01. රාගය දුරු කිරීමට අසුහ හාවනාව වැඩිය යුතු ය.
02. ව්‍යාපාද දුරුකිරීමට මෙම්ත් හාවනාව වැඩියුතු ය.
03. විතර්කය දුරු කිරීමට ආනාපාන සතිය වැඩිය යුතු ය.
04. අස්ම්මානය දුරු කිරීමට අනිච්ච සක්ෂේකාව වැඩිය යුතු ය.

මිට අමතරව පුද්ගලයාගේ ටිත්ත ස්වභාවය අනුව පුද්ගල වර්ගිකරණයක් ද බුදුසමය තුළ දක්නට ඇත. මනෝ විකිත්සාමය ක්‍රියාවලියේ දී මෙම පුද්ගල වර්ගිකරණයන් පිළිබඳ අවබෝධය ද ඉතා වැදගත් වූවකි. මෙහි දී බුද්ධසේෂ්ඨ හිමියෝ ප්‍රකටව දක්නට ලැබෙන්නා වූ වරිත හයක් පිළිබඳව විශුද්ධ මාර්ගය දක්වති. එනම් රාග, ද්වේෂ, මේර්හ, සද්ධා, බුද්ධි, විතර්ක යනුවෙනි. මෙම වරිත ලක්ෂණ ඒ ඒ පුද්ගලයාට අදාළව දක්නට ලැබෙන බව පෙන්වා දෙන බුද්ධසේෂ්ඨ හිමියෝ මිට අමතරව මෙම පුද්ගල වරිත ලක්ෂණ මිගු වශයෙන් ද දැකගත හැකි බව අවධාරණය කරනු ලබයි. ඒ අනුව හාවනාව තුළ මූලික වශයෙන් පුද්ගලයාගේ වරිත ලක්ෂණ පිළිබඳ අවබෝධය ලැබිය යුතුය. අනතුරුව ඒ ඒ පුද්ගල වරිත ලක්ෂණයන්ට අදාළව සමසතලිස් කර්මස්ථාන වැඩිමට යොමුකිරීම තුළින් මානසික සැහැල්ලුව මෙන් ම මානසික ආතියෙන් මැදීමේ තිරිසාර වූ පිළිවෙතකට පුද්ගලයාට යොමුවිය හැක. පුද්ගලයාට ආතකි ඇති වන්නේ ඔවුන්ගේ වරිත ස්වභාවන්හි ඇති විවිධත්වය අනුවය. ඇතැමෙක් රාගය නිසා ආතකියට පත්වෙති. ඇතැමෙක් ද්වේෂය නිසා ආතකියට පත්වෙති. ඇතැමෙක් මුළුවීමෙන් ආතකියට පත්වෙති. එහෙයින් මෙම සමසතලිස් කර්මස්ථාන අනුව හාවනා කිරීම තුළින් ආතකිය පාලනය කරගත හැකි වේ. විශුද්ධ මාර්ගයේ එම කර්මස්ථාන හතලින මෙසේ දක්වා ඇත.

01. කසිණ - 10

02. අපුහ - 10

03. අනුස්සනි - 04

04. බහ්මේනාර - 04

05. ආරුප්ප - 04

06. ආහාරපටික්කුල සක්කුදා - 01

07. වතුධිත වවත්පාන - 01

මෙම සමසතලිස් කරමස්ථාන ඒ ඒ පුද්ගලයාට අදාළව භාවනාව තුළ සිදුවන්නා වූ උපයෝගිතාව පිළිබඳව හෙවත් ගැලපීම පිළිබඳව ද විශුද්ධ මාර්ගයේ දැක්වේ. ඒ අනුව,

#### 01. රාග වරිතයට ගැලපෙන කමටහන්

- අපුහ - 10
- කායගතාසනි - 01

#### 02. දේශ වරිතයට ගැලපෙන කමටහන්

- බහ්මේනාර - 04
- නීල, පිත, ලොහිත, මිදාත. කසිණ - 04

#### 03. මෝහ වරිතයට හා විතරක වරිතයට ගැලපෙන කමටහන්

- ආනාපාන සති - 01

#### 04. සද්ධා වරිතයට ගැලපෙන කමටහන්

- බුද්ධ, ධම්ම, සහස, සීල, වාග, දේවතා යන අනුස්සනි - 06

#### 05. බුද්ධ වරිතයට ගැලපෙන කමටහන්

- මරණානුස්සනි - 01

- උපසමානුස්සති - 01
- වතුධාතුවවත්පාන - 01
- ආහාර පටික්කුල සක්ෂේජා - 01

## 06. පොදුවේ සියලු වරිතවලට ගැලපෙන කමටහන්

- පයිවි, ආපෝ, තේපා, වායෝ, ආලෝක, පරිවිෂන්නාකාස

මීට අමතරව ඒ ඒ වරිත තුළින් ප්‍රකට කෙරෙන ස්වභාවයන් අනුව හාටනා කරමස්ථාන වැඩිමට සූදුසු පසුබීම් පිළිබඳ ද දක්වා ඇත.

01. රාග වරිතය - රාගය අඩුකිරීමට හේතුවන ප්‍රසන්න බවකින් තොර ස්ථානවල සිටීම. සක්මන් කිරීම යන ඉරියවි පැවැත්වීම. අරමුණු වශයෙන් අපිරිසිදු වර්ණ.

02. දේශ වරිත - ද්වේෂය අඩු කිරීමට හේතු වන ප්‍රසන්න ස්ථාන හිදීම හා නිදාගැනීමේ ඉරියවි.

03. මෝහ වරිතය - දිසාවලට විවෘත වූ නිදහස් ස්ථාන සක්මන් කිරීමේ ඉරියවි. අරමුණු ලෙස විශාල අරමුණු.

04. සද්ධා වරිතය - දේශ වරිතයට අදාළ දේ අරමුණු ලෙස බුද්ධානුස්සතිය අඩිය.

05. බුද්ධි වරිතය - කුමක් වුව ද ගැලපේ.

06. විතක්ක වරිතය - විවෘත ස්ථාන එහෙත් විවිධ ද්රැශන නොපෙනෙන වනයෙන් ගැවසුණු හත්කීකුවීම් මහින්ද ගුහා වැනි ස්ථාන.

පුර්වේක්ත කරමස්ථාන ගිහි පැවැදි කවුරුන් විසින් වුව ද දශවිධ පළිබේද බාධකයක් කර නොගෙන හාවිත කිරීමෙන් මානසික සැහැල්ලුව ඇති කරගනීමින් සිය දිවිපෙවෙත සරු කරගත හැකි ය. එමගින් මානසික ආතතියෙන් නිදහස් වීමට පමණක් නොව බොද්ධ ආධ්‍යාත්මික පරමාර්ථ කරා ප්‍රගා වීමට ද හැකියාව ඇත.

බොද්ධ මතොවිකිත්සාව තුළ ප්‍රතිකාරමය ප්‍රවේෂයක් ලෙස සතිපටියාන හාටනා කුමය ද ඉතා වැදගත් වුව කි. මතස එක අරමුණක තබාගැනීමේ හැකියාව සති නම් වේ'යැයි සරලව අර්ථ දැක්විය හැක. පටියාන යන්නෙන් වැඩි දියුණු කරන ලද එම ගක්තිය අදහස් වේ. සිත බැහැර යා නොදි කය වේදනා ආදියෙහි සිත නැවත නැවත පිහිටුවන, නැවත නැවත පවත්වන සිහිය කායනි ආරම්මණයෙහි බැඳු තබන ස්වභාවය සතිපටියානයයි. සතිපටියාන හාටනාව යනු සතිය පිහිටුවා සමාධිය හා ප්‍රජාව වැඩිමයි. මෙහි දී මූලික කරුණු හතරක් උදෙසා සිහිය මතාව පිහිටුවීමට උපදෙස් ලබා දී ඇති අතර එයින් ලොකික මෙන් ම ලෝකෝත්තර අහිවෘද්ධිය සළසා ගත හැකි බව පෙන්වා දී ඇත. ලොකික පිවිතයේ දී මූහුණ දෙන්නා වූ කායික මානසික පිඛනයන් හා ගෝක සන්තාපයන් අව ම කරගැනීමත්

දුක් දොම්නස් දුක් දොම්නස් දුරුකරගැනීමත් (සෝක පරිද්දවානා සමතික්කමාය දුක්බ දෙශුමනස්සං අත්ථාගමාය) මෙම තත්ත්වයම තවදුරටත් දියුණු කරගැනීමෙන් නිරවාණය සාක්ෂාත් කරගැනීමත් පිළිස (කුණස්ස අධිගමාය නිබ්බානස්ස සවිපිකිරියාය) සිදුකළ හැකි බව සත්පටියාන සූත්‍රයේ දක්වා ඇත.

මේ අනුව කය සිත වින්දන ගක්තිය හා සාරධර්ම යන කරුණු කෙරහි සිත පිහිටුවැනීමට උපදෙස් දෙන සතිපටියාන සූත්‍රය මගින් උහය ලෝකාර්ථ සූඛ සාධනයට අවශ්‍ය මග පෙන්වීමක් කෙරෙන බව කිව හැකි ය. එහි එන කරුණු හතර මෙස් ය.

01. පුද්ගලයා සිය හොඳික කය ත්‍රියාත්මක වන ආකාරයත් සෙසු පිළින්ගේ හොඳික ගේරය ත්‍රියාත්මක වන ආකාරයත් දැන සිටීම හා සමස්තයක් ලෙස මේ දෙකේ සමවායක් වන හොඳික ලෝකය ත්‍රියාත්මක වන ආකාරය ගැනත් නිරතුරු අවධානයෙන් සිටීම. (කායානුපස්සනාව)
02. තම වින්දනාත්මක අවශ්‍යතා හා සෙසු පිළින්ගේ වින්දනාත්මක අවශ්‍යතා ත්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම. (වින්දනානුපස්සනාව)
03. තම සිතේ හා සෙසු සත්ත්වයන්ගේ සිත්වල ස්වභාවයන් ඒවා ත්‍රියාත්මක වන ආකාරයන් පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටීම. (විත්තනානුපස්සනාව)
04. ලෝකික හා ලෝකේත්තර දියුණුව සඳහා වන කරුණු පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටීම. (ඩමමානුපස්සනාව)

මෙම හාවනාවන් අතුරින් ආනාපානසති හාවනාව උපදේශනය තුළ ප්‍රතිකාරමය ප්‍රවේෂයක් ලෙස ඉතා වැදගත් ව්‍යවකි. මෙහි දී ආනාපානසතිය සඳහා අනෙකුත් හාවනා ක්‍රමයන්ට වඩා සුවිශේෂී සූදානමක් අවශ්‍ය වේ. සතිපටියාන සූත්‍රයේ සඳහන් වන අන්දමට යෝගියා විසින් බාහිර උච්චරු වලින් තොර නිහඹ වටපිටාවක් ඇති තැනක් මෙහි දී මූලික වගයෙන් තෝරාගත යුතු වේ. අරණ්‍යය, රැක්මුල්, මිනිස් වාසයෙන් තොර ගුනා භුමිය වැනි කළබල සෝජා රහිත ගාන්ත වූ වටපිටාවක් එහි දී සුදුසු බව පෙන්වා දී ඇත. එසේම ආනාපානසති හාවනාව වාචි වී කිරීම සුදුසුය. එහි දී කය කෙළින් ඉදිරිපස බැලීම, මනා සිහියෙන් යුතු වීම අවශ්‍ය වේ.<sup>31</sup> මෙස් විධිමත් ක්‍රමවේදයක් අනුමත කිරීමට හේතු වී ඇත්තේ ආනාපානසතිය වැඩිමට කාසික වගයෙන් අවශ්‍ය වන සූදානම වීම සඳහාත් වැඩි වේලාවක් භාවනා කරගෙන යැමේ පහසුව සඳහන් වන බව දැක්වේ. මේ කර්මස්ථානය වැඩිමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ බුද්ධසේෂ්ඨ හිමියන් ගණන, අනුබන්ධනා, ප්‍රීසනා, යළනා, සල්ලක්ඩනා, විවිධනා, පාරිසුද්ධි, පතිපස්සනා යන අංග අවක් යටතේ දක්වා ඇත.

සාමාන්‍ය පිළිතයේ දී මානසික වගයෙන් ඇති වන්නා වූ පිඩිනයන් පාලනය කරගැනීම සඳහා මෙම සියලු පියවර සපුරාලිය යුතු යැයි නියමයක් නොමැතු. ඒ සියලු පියවර අනුගමනය කිරීම පරිපූර්ණ

<sup>31</sup> ඉඩ හික්බව අරක්ෂාගතොවා රැක්බමුලගතොවා සුද්ධ්‍යකාගාරගතොවා නිසිද්ධි පල්ලාකං ආභ්‍යන්ත්වා උප්‍රං කායා පැරිමුබඳ සතිං උපවිධිපෙන්වා සො සතොව අස්සසති සතො පස්සසති ම.නි., ආනාපානසති සූත්ත, බු.ජ.මු.ත්‍ර.ග., 1974, 228 පිටුව.

මානසික සංසීධීමෙහි ලා අපේක්ෂිත ය. ඉන් පියවර කිහිපයක් අනුගමනයෙන් වූව ද මානසික සංසීධීමක් සැහැලැලුවක් ඇතිකරගත හැකි ය. එසේ වූවත් ප්‍රායෝගිකව ආනාපානසති හාවනාව වැඩිය යුතු අන්දම විමසා බැලීමෙන් ආතතියේ දී ඇතිවන ගැටලු සමනයට ලද හැකි පිටුබලය මැනවින් වටහා ගත හැකි ය. ආනාපානසති හාවනාවේ දී අවධානය යොමු කරන්නේ ආශ්චර්ජා හා ප්‍රාශ්චර්ජා කෙරෙහි ය. සිහි ඇතිව ආශ්චර්ජා ප්‍රාශ්චර්ජා කරමින් ආනාපානසතිය වැඩිම ඇරැකිය යුතු ය. එහි වතුෂේක වගයෙන් ජෝංඩාකාර අනුපිළිවෙක් දක්වා ඇත.

වරිතානුකුලව හාවනා වර්ග කිරීමේ දී මෝංහ වරිතයාට හා විතර්ක වරිතයාට ආනාපානසති හාවනාව විශේෂ කොට දක්වා ඇත. මේ වරිත දෙකෙහි ම සිතේ විසිරෙන ස්වභාවය බහුලවීම රේඛ හේතුව සි. මජ්ඡිම නිකායේ ද්වේධාවිතකක්ක සූත්‍රයේ දී මෙය මැනවින් දක්වා තිබේ. විත්ත සමාධියට විතර්කය සතුරෙකි. ආනාපානසති හාවනාවේ ගාන්ත බව හා ප්‍රණීත බව ඇත. ඒ ස්වරුපය විතර්ක මැඩලිමට හේතු වේ. එහෙයින් විතර්ක මැඩලිමට ලැබීම ආනාපානසති හාවනාවේ ආනිසංසයක් ලෙස සැලුණක්.

බෞද්ධ මනෝ විකිතසාව තුළ ප්‍රතිකාරමය ප්‍රවේෂයක් ලෙස හාවිතාවන තවත් වැදගත් හාවනාවක් ලෙස මෙමත් හාවනාව දැක්වේ. ආතති පාලනයේ දී ද මෙය ඉතා වැදගත් වූ ක්‍රමවේදයක් ලෙස සැලුණය හැක. මෙමත් හාවනාව වැඩිමෙන් ලැබිය හැකි ප්‍රතිඵල එකොළහක් පිළිබඳ සුත්ත තිපාතයේ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වේ.

01. සුවසේ තිදියි. (සුබං සුපති)
02. සුවසේ පිබිදේයි. (සුබං පරිබුජ්ජති)
03. නසුරු සිහින නොදිකි. (න පාපකානං සුෂ්පිනං පස්සති)
04. මිනිසුන්ට පියමනාප වේ. (මනුස්සානං පියෝ හෝති)
05. අමනුෂ්‍යන්ට පිය වේ. (අමනුස්සානං පියෝ නොති)
06. දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම. (දෙවනා රක්ෂ්ඨති)
07. ගින්නෙන් වස විසෙන් හෝ අවි ආයුධ වලින් අනතුරු නොවේ. (නාස්ස අග්ගිවා විසං වා සත්ථ්‍රී වා බමති)
08. වහා සිතා එකග ලේ. (තුවටං විත්තං සමාධියති)
09. මුහුණ පැහැජත් වේ. (මුඛ වෙශෙන් විෂ්ප්‍රසිදති)
10. සිහිමුලාවෙන් තොරව මරණයට පත්විය හැකි ය. (අසම්මුල්හො කාලං කරෝති)

11. අධිගමයක් නොලැබුවහොත් මරණීන් පසු බඹලොව උපදියි. (ලත්තරිං අප්පට්ට්ට්ජ්ඩන්තො මුහුමලොකුපගා හොති)

මෙසේ බුද්ධිමයේ දැක්වෙන හාවනා ක්‍රමවේදයන් තුළින් පුද්ගලයාගේ මානසික ආතති මෙන් ම ඔහුගේ ලොකික කටයුතු ද නිසි ආකාරයෙන් සිදු කරගැනීමට අවස්ථාව උදාවන බැවින් බොඳේ මත්ත් විකිත්සාව තුළ එය ප්‍රතිකාරාත්මක ප්‍රවේශයක් ලෙස උපයෝගී කොටගෙන ඇත.